



(අටවැනි පාර්ලිමේන්තුව - පළමුවැනි සභාවාරය)

අංක 154.]

පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රය

2017 මාර්තු මස 21 වැනි අභ්‍යන්තරවාදා අ. හා. 1.00 ට

වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න

1.

709/'16

ගරු එස්. විශාලේන්දිරන් මහතා, — අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (4)

(අ) 2015 ජනවාරි 8 වැනි දින සිට හඳුන්වා දෙන ලද “දින 100” වැඩසටහන ආරම්භයේ සිට අද දක්වා අධ්‍යාපන අමාත්‍යාංශයේ සුළු සේවක පත්වීම් ලබා දී තිබේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

- (ආ) (i) එම පත්වීම් ලබාදීමේදී සලකා බැලූ සුදුසුකම් කවරේද;
- (ii) එලෙස පත්වීම් කොපමණ සංඛ්‍යාවක් ලබා දී තිබේද;
- (iii) එම පත්වීම් සංඛ්‍යාව එක් එක් දිස්ත්‍රික්කය අනුව වෙන් වෙන් වශයෙන් කවරේද;
- (iv) එම පත්වීම් ලබා දී ඇති දෙමළ ජාතික සුළු සේවකයන් සංඛ්‍යාව කොපමණද; යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

2.

723/'16

ගරු ටී. රංජිත් ද සොයිසා මහතා, — අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (5)

- (අ) (i) මේ වනවිට ශ්‍රී ලංකාවේ දේශීය හා විදේශීය ණයබරතාවය වෙන් වෙන් වශයෙන් කොපමණද;
- (ii) මුළු ණයබරතාවය ජාතික ආදායමේ ප්‍රතිශතයක් ලෙස කොපමණද;
- (iii) එම ප්‍රතිශතය 2004 වර්ෂය වනවිට තිබූ ණයබරතාවයේ ප්‍රතිශතයට වඩා අඩු අගයක්ද; නැතිනම් වැඩි අගයක්ද;
- (iv) එම ණය ගෙවීමට රජය යෝජනා කරන පියවර කවරේද; යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) එම ණයබරතාවය පිළිබඳව ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය මගින් මෑතක සිට මෙරට විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය හරහා දැන්වීම් ප්‍රචාරය කිරීම සඳහා කොපමණ මුදලක් වෙන්කර තිබේද යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

- (ඇ) (i) එම දැන්වීම් ප්‍රචාරය කිරීම වෙනුවෙන් රාජ්‍ය හා පෞද්ගලික රූපවාහිනී මාධ්‍යයන්ට වෙන් කර ඇති මුදල වෙන් වෙන් වශයෙන් කොපමණද;
- (ii) රාජ්‍ය හා පෞද්ගලික ගුවන් විදුලි මාධ්‍යයන්ට වෙන් කර ඇති මුදල වෙන් වෙන් වශයෙන් කොපමණද;
- (iii) දිනපතා හා සති අන්ත පුවත්පත් සඳහා වෙන් කර ඇති මුළු මුදල කොපමණද; යන්න තවදුරටත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

3.

828/'16

ගරු සුනිල් හඳුන්වන්නේ මහතා,— රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (4)

- (අ) (i) හිඟරාන සිනි කම්හලට අයත් ඉඩම්වල උක් වගා නොකරන කාලවලදී සහ උක් වගා නොකරන කොටස්වල විකල්ප බෝගයක් ලෙස වී වගාව කළ හැකි බව පිළිගන්නේද;
- (ii) සිනි කර්මාන්තයට කිසිදු හානියක් සිදු නොවන ලෙස නුරුවිවෝල යායේ සහ දීඝවාපි කලාපයේ වී වගා කිරීමට පියවර ගත හැකි බව නිරීක්ෂණය කර තිබේද;
- (iii) දැනට හිඟරාන සිනි සමාගම කළමනාකරණය කරනු ලබන ගල්ඔය වැව්ලි සමාගම විසින් උක් වගාව හැර වී වගාව හෝ වෙනත් වගාවක් සිදු කරන ගොවීන්ගේ ඉඩම් යළි අත් කර ගන්නා බවට ලිපි එවා ඇති බව දන්නේද;
- (iv) උක් වගාවට හානි නොවන ලෙස වී වගා කරන ගොවීන්ගේ ඉඩම් ආරක්ෂා කර දීමේ වැඩපිළිවෙළක් ක්‍රියාවට නගන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

4.

841/'16

ගරු බුද්ධික පතිරණ මහතා,— සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) කොළඹ, කොච්චිකඩේ, ශාන්ත අන්තෝනි දේවස්ථානය, මාතර අප ස්වාමී දුවගේ දේවස්ථානය, මඩු දේවස්ථානය හා රාගම බැසිලිකා යන දේවස්ථාන ශ්‍රී ලාංකික ක්‍රිස්තියානි හා කතෝලික බැතිමතුන්ගේ ප්‍රධාන පූජනීය ස්ථාන බවත්;
- (ii) මෙම පූජනීය ස්ථානයන්ට පැමිණෙන බැතිමතුන්ට අවශ්‍ය වන පොදු පහසුකම් අවම මට්ටමක පවතින බවත්;
- (iii) ඒ හේතුවෙන් මෙම පූජනීය ස්ථානයන්හි පැවැත්වෙන වාර්ෂික උත්සව අවස්ථාවලදී බැතිමතුන් මහත් අපහසුතාවයට පත්වන බවත්;

එතුමා පිළිගන්නෙහිද?

- (ආ) (i) මෙම පූජනීය ස්ථාන සංවර්ධනයට රජය පියවර ගෙන තිබේද;
- (ii) වාර්ෂික උත්සව සඳහා රජය ලබා දෙන මූල්‍ය පහසුකම් ඇතුළු වෙනත් ආධාර කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

5.

931/'16

ගරු චන්දිම ගමගේ මහතා,— විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (3)

- (අ) (i) ලංකා විදුලිබල මණ්ඩලය විසින් පෞද්ගලික අංශයෙන් විදුලිය මිලදී ගැනීමේදී ටෙන්ඩර් කාර්ය පටිපාටිය අනුගමනය කළයුතු බව විදුලිබල පනතේ සඳහන්ව ඇති බව දන්නේද;
- (ii) මේ වනතෙක් සිදු කර ඇති විදුලිය මිලදී ගැනීම් සඳහා ටෙන්ඩර් කාර්ය පටිපාටිය අනුගමනය කර තිබේද;
- (iii) එසේ නම්, ඒ කවර අවස්ථාවලදීද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

(3)

6.

937/'16

ගරු (මහාචාර්ය) ආශු මාරසිංහ මහතා,— විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (3)

- (අ) (i) දුම් රහිත දර උසුන් භාවිතය ප්‍රවලිත කිරීම සඳහා විදුලිබල සහ පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය විසින් ගෙන ඇති පියවර කවරේද;
- (ii) ඒ සඳහා මෙතෙක් සිදුකර ඇති ආයෝජනය කොපමණද;
- (iii) ජනතාවට වාණිජ මට්ටමින් ඉන්ධන දැව ලබා දීම ප්‍රවර්ධනය කිරීම සඳහා රජය ගෙන ඇති පියවර කවරේද;
- (iv) ඉන්ධන දැව වගා කිරීමේ ව්‍යාපෘති යටතේ, ශාක වගා කර ඇති බිම් ප්‍රමාණය කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

7.

948/'16

ගරු එස්. සී. මුතුකුමාරණ මහතා,— පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (3)

- (අ) (i) මහවැලි සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මකවීමෙන් පසු තලාව, තඹුන්තේගම, ගල්නැව හා ඉපලෝගම යන ප්‍රදේශීය ලේකම් බලප්‍රදේශවල සුසාන භූමි සඳහා වෙන් වූ භූමි භාගයන් ක්‍රමයෙන් අඩු වූ බවත්;
- (ii) ඊට පිළියමක් ලෙස එම ප්‍රදේශ වෙනුවෙන් ආදාහනාගාරයක් ඉදිකර දෙන ලෙස ජනතාව ඔබ අමාත්‍යාංශයෙන් දීර්ඝ කාලයක් ඉල්ලීම් කළ බවත්;

එතුමා දන්නෙහිද?

- (ආ) (i) ඉහත සඳහන් ඉල්ලීම ඉටුකිරීම සඳහා, 2014 වර්ෂය සඳහා කලාවැව ආසනයේ සංවර්ධනය සඳහා වෙන්වූ ප්‍රතිපාදනවලින්, එප්පාවල සුසාන භූමියේ ආදාහනාගාරයක් ඉදිකිරීම ආරම්භ කළ දිනය කවරේද;
- (ii) ආදාහනාගාරය ඉදිකිරීම සඳහා වෙන් කරන ලද මුදල කොපමණද;
- (iii) එහි ඉදිකිරීම් අතරමග නතර කර ඇත්තේ මන්ද;
- (iv) එහි ඉදිකිරීම් සම්පූර්ණ කර ජනතා අයිතියට පත් කරන දිනය කවදාද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

8.

976/'16

ගරු බිමල් රත්නායක මහතා,— පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) වයඹ පළාතේ, හලාවත, ඉරණවිල ප්‍රදේශයේ “ඇමරිකන් හඩ” (Voice of America) යනුවෙන් සම්ප්‍රේෂණාගාරයක් තිබේද;
- (ii) එසේ නම්, ඒ සඳහා ලබා දී ඇති ඉඩම් ප්‍රමාණය කොපමණද;
- (iii) එම ඉඩම ලබා දී ඇත්තේ සින්නක්කරද; එසේ නැතහොත්, බදු පදනම මතද;
- (iv) බදු පදනම මත නම්, ශ්‍රී ලංකා රජයට ලබාදී ඇති බදු ප්‍රමාණය එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කවරේද;

(4)

(v) මෙම භූමිය තුළ ශ්‍රී ලංකා රජයේ සියලුම නීති රීති බලාත්මකවේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

- (ආ) (i) “ඇමරිකන් හඩ” ආයතනය ආරම්භ කිරීමට ශ්‍රී ලංකා රජය සහ ඇමරිකා එක්සත් ජනපද රජය හෝ “Voice of America” ආයතනය සමඟ එළඹී ගිවිසුම් කවරේද;
- (ii) එම ගිවිසුම් සියල්ලම සභාගත කරන්නේද;
- (iii) එම ආයතනය තුළ සේවය කරන ශ්‍රී ලාංකිකයන් හා විදේශිකයන් සංඛ්‍යාව, වෙන් වෙන් වශයෙන් කොපමණද;
- (iv) එම ආයතනය විසින් කරනු ලබන වැඩකටයුතු සහ විකාශනය කරනු ලබන වැඩසටහන් කවරේද;
- (v) එම වැඩකටයුතු හා වැඩසටහන් නියාමනය කරනු ලබන ශ්‍රී ලංකා රාජ්‍ය ආයතනය කවරේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

9.

1008/'16

ගරු උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා, — අධිකරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (1)

- (අ) (i) ජාතික ආරක්ෂාවට සහ ප්‍රජාතන්ත්‍රවාදයට අනතුරක් බැවින්, ප්‍රමුඛතා පදනමින් විමර්ශනය කරන මෙන් ඉල්ලමින් විදේශ අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා විසින් 2015.01.08 වැනි දින රාත්‍රියේ ජනාධිපතිවරණ ප්‍රතිඵල අත්හිටුවීමේ කුමන්ත්‍රණයක් පිළිබඳව, 2015.01.14 වැනි දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළ බවත්;
- (ii) ඒ පිළිබඳව මවිසින් ඉදිරිපත් කළ පාර්ලිමේන්තු වාචික ප්‍රශ්නයකට 2016.03.09 වැනි දින පිළිතුරු දෙමින් නීතිය සහ සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යවරයා විසින් නීතිපති උපදෙස් නොලැබීමෙන් ඉදිරි කටයුතු ඇණහිට ඇතැයි පැවසූ බවත්;

එතුමා පිළිගන්නෙහිද?

- (ආ) (i) එකී විමර්ශනය පිළිබඳ වාර්තාවක් නීතිපතිවරයාට ලැබුණු දිනය කවරේද;
- (ii) එකී විමර්ශනය පිළිබඳ නීතිපති උපදෙස් පොලීසියට යැවූ දිනය කවරේද;
- (iii) නීතිපති උපදෙස් මේ වනතෙක් යථා නොමැති නම්, ඊට බල පෑ හේතු කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

10.

1101/'16

ගරු පද්ම උදයශාන්ත ගුණසේකර මහතා, — නිවාස හා ඉදිකිරීම් අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (1)

- (අ) (i) 2015.01.08 වැනි දිනෙන් පසුව ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් මේ දක්වා ඉදිකර ඇති නිවාස සංඛ්‍යාව කොපමණද;
- (ii) එම නිවාස සංඛ්‍යාව, දිස්ත්‍රික්ක අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
- (iii) ඉහත නිවාස ඉදිකිරීමේදී නිවාස ණය ලෙස ලබා දී ඇති මුදල කොපමණද;
- (iv) එම නිවාස ණය, දිස්ත්‍රික්ක අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(5)

- (ආ) (i) 2015.01.08 දිනෙන් පසුව අධිකාරිය විසින් මේ දක්වා ඉදිකර ඇති ආධාරලාභී නිවාස සංඛ්‍යාව කොපමණද;
- (ii) එම සංඛ්‍යාව, දිස්ත්‍රික්ක අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
- (iii) ඒ සඳහා වෙන් කරන ලද සම්පූර්ණ මුදල කොපමණද;
- (iv) එම මුදල, දිස්ත්‍රික්ක අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

යන්නන් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

- (ඇ) (i) 2015.01.08 දිනෙන් පසුව අධිකාරිය විසින් මේ දක්වා ඉදිකර ඇති නිවාස ගම්මාන සංඛ්‍යාව කොපමණද;
- (ii) එම සංඛ්‍යාව, දිස්ත්‍රික්ක අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
- (iii) ඒ සඳහා වෙන් කරන ලද සම්පූර්ණ මුදල කොපමණද;
- (iv) එම මුදල, දිස්ත්‍රික්ක අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

යන්න එතුමා තවදුරටත් මෙම සභාවට දන්වන්නෙහිද?

(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

11.

1400/'16

ගරු බන්දුල ගුණවර්ධන මහතා,— ග්‍රාමීය ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) 2016 අයවැයෙහි අංක 172 යෝජනාවට අනුව, වවුනියාවෙහි නව ආර්ථික කලාපයක් ඇති කිරීමට වෙන් කරන ලද රුපියල් මිලියන 200ක ප්‍රතිපාදනය 2016 වර්ෂය තුළ වැය කළ ආකාරය පිළිබඳ සවිස්තරාත්මක වැය ලැයිස්තුවක් ඉදිරිපත් කරන්නේද;
- (ii) ඔබ අමාත්‍යාංශයට වෙන් කර දුන් එම මුදලින් 2016.03.31 දිනට පෙර අමාත්‍යාංශය වෙත මුදා හරින ලද මුදල කොපමණද;
- (iii) උක්ත ආර්ථික කලාපය සඳහා රුපියල් මිලියන 200ක් වෙන් කරනු ලබන අවස්ථාවේදී හෝ ඉන්පසුව මෙම ව්‍යාපෘතිය පිළිබඳ ශක්‍යතා වාර්තාවක් සකසනු ලැබුවේද;
- (iv) එසේ නම්, එය ඉදිරිපත් කරන්නේද;
- (v) නොඑසේ නම්, ඒ මන්ද;
- (vi) 2016 වර්ෂය තුළදී මෙම වැදගත් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට, අදාළ පළාත් සභාවෙන් පූර්ණ අනුග්‍රහයක් ලබා ගැනීමට කටයුතු කරනු ලැබුවේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

12.

842/'16

ගරු බුද්ධික පතිරණ මහතා,— පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) ස්වාධීන රූපවාහිනී සේවයේ විකාශය වන කෝපි කඩේ ටෙලි නාට්‍ය මාලාව දකුණු ආසියාවේ දීර්ඝතම ටෙලිනාට්‍ය මාලාව බවත්;
- (ii) එය මේ වනතෙක් නිසි ඇගයීමකට ලක්වී නොමැති බවත්;
- (iii) එම තත්ත්වය එහි රංගනයෙන් හා අනෙකුත් අංශයන්ගෙන් දායකවන ශිල්පීන්ට සිදුවන අසාධාරණයක් බවත්;

එතුමා පිළිගන්නෙහිද?

(6)

- (ආ) (i) කෝපි කඩේ නාට්‍යමාලාවේ, ආරම්භයේ සිට, වසර 20-30ක් අතර, වසර 10-20ක් අතර හා වසර 5කට වැඩි ආදී වශයෙන් රංගනයෙන් හා අනිකුත් තාක්ෂණික ක්ෂේත්‍රයන්ගෙන් දායකවන ශිල්පීන් වෙත් වෙන් වශයෙන් කවුරුන්ද;
- (ii) රජය හෝ ස්වාධීන රූපවාහිනී සේවය එම ශිල්පීන්ගේ සුභසාධනය වෙනුවෙන් ක්‍රියාමාර්ග ගෙන තිබේද;
- (iii) එසේ නම්, එම ක්‍රියාමාර්ග කවරේද;
- යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
- (ඇ) (i) උක්ත ශිල්පීන් ඇගයීමට රජය කටයුතු කරන්නේද;
- (ii) එසේ නම්, ඒ කවර ආකාරයකින්ද;
- යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
- (ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

13.

1011/'16

ගරු බිමල් රත්නායක මහතා, — ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (1)

- (අ) (i) මේ වනවිට දිවයිනේ සියළුම ප්‍රදේශවල පාසල් සිසුන් ප්‍රවාහනය සඳහා පුද්ගලික වෑන් රථ සහ ත්‍රිරෝද රථ විශාල වශයෙන් යොදා ගන්නා බවත්;
- (ii) පාසල් නිවාඩු කාලයේද වෑන් රථ සඳහා ගාස්තු අය කරනු ලබන බවත්;
- එතුමා දන්නෙහිද?
- (ආ) (i) මේ වනවිට දිවයිනෙහි පාසල් සිසුන් ප්‍රවාහනය සඳහා යොදවා ඇති වාහන සංඛ්‍යාව කොපමණද;
- (ii) මෙම වෑන් රථවල ප්‍රමිතිය, රථයක තිබිය යුතු ආසන සංඛ්‍යාව සහ වෑන් රථ සඳහා පාසල් සිසුන්ගෙන් අයකරනු ලබන ගාස්තුව ආදී කරුණු සම්බන්ධයෙන් කිසියම් නියාමනයක් තිබේද;
- යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
- (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

14.

1042/'16

ගරු උදය ප්‍රහාන් ගම්මන්පිල මහතා, — අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (1)

- (අ) (i) හිටපු ජනාධිපතිනි, වන්දිකා කුමාරතුංග මැතිණිය වත්මන් ආණ්ඩුවේ යම් නිලයක් දරන්නේද;
- (ii) එතුමියට සංහිදියාව පිළිබඳ කිසියම් වගකීමක් පවරා තිබේද;
- (iii) ඇයට රජයේ වියදමින් හෙලිකොප්ටර් මගින් ප්‍රවාහන පහසුකම් ලබා දී තිබේද;
- (iv) එතුමියට ලබා දී ඇති වාහන සංඛ්‍යාව, ආරක්ෂකයන් සංඛ්‍යාව සහ වෙනත් පහසුකම් කවරේද;
- යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
- (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

15.

1407/16

ගරු බන්දුල ගුණවර්ධන මහතා,— ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) 2016 අයවැයෙහි අංක 183 යෝජනාවට අනුව, ගරු අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කර ඇති පරිදි, පිහිටුවීමට යෝජනා කරන ලද විශේෂිත කෘෂිකාර්මික හා ධීවර අපනයන කලාපවලින්, 2016 වර්ෂය තුළ පිහිටවනු ලැබූ කලාප සංඛ්‍යාව සහ ඒවා පිහිටවූ ස්ථාන කවරේද;
- (ii) උක්ත යෝජනාවට අනුව පිහිටවූ එක් එක් කලාපයක් වෙනුවෙන් රජය විසින් දරනු ලැබූ මුළු වියදම වෙන් වෙන් වශයෙන් කොපමණද;
- (iii) මෙම කෘෂිකාර්මික හා ධීවර අපනයන කලාපයන්හි වගකීම දරන්නේ කවර රාජ්‍ය ආයතනයක් විසින්ද;
- (iv) 2016 වර්ෂය තුළ එවැනි කලාප පිහිටවනු ලැබුවේ නම්, එම එක් එක් කලාපයක අපනයන ඉපයුම් කවරේද;
- යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

ප්‍රධාන කටයුතු ආරම්භයේ දී පනත් කෙටුම්පත් පිළිගැන්වීම පිළිබඳ දැනුම්දීම

1.

අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා,— අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය (පිහිටුවීම, පරිපාලනය කිරීම සහ කර්තව්‍ය ඉටු කිරීම) (සංශෝධන),— 2016 අංක 14 දරන අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය (පිහිටුවීම, පරිපාලනය කිරීම සහ කර්තව්‍ය ඉටු කිරීම) පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පතකි.

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

යෝජනා පිළිබඳ දැනුම්දීම

2.

පාර්ලිමේන්තුවේ සභානායකතුමා,— පාර්ලිමේන්තුවේ රැස්වීම්,— පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 7හි විධිවිධානවල සහ 2016.03.08 වැනි දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාවේ කුමක් සඳහන්ව තිබුණද, අද දින පාර්ලිමේන්තුවේ රැස්වීම් පැවැත්වෙන කාල වේලාව අ. හා. 1.00 සිට අ. හා. 6.30 දක්වා විය යුතුය. අ. හා. 2.00 ට පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 7(5) ඡේදය ක්‍රියාත්මක විය යුතු ය. අ. හා. 6.30 ට කථානායකතුමා ප්‍රශ්නය නොවීමසා පාර්ලිමේන්තුව කල්තැබිය යුතු ය.

3.

ගරු අනුර සිඬ්නි ජයරත්න මහතා,— පනත් කෙටුම්පතක් ඉදිරිපත් කිරීමේ අවසරය (අංක 1),— පහත සඳහන් පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට අවසර දිය යුතුය:—

“හෙක්ටර් අප්පුහාම් හෙල්පින් හැන්ඩ් පුණ්‍යාධාර පදනම සංස්ථාගත කිරීම සඳහා වූ පනත් කෙටුම්පතකි.”

4.

ගරු (වෛද්‍ය) කවින්ද භේෂාන් ජයවර්ධන මහතා,— පනත් කෙටුම්පතක් ඉදිරිපත් කිරීමේ අවසරය (අංක 2),— පහත සඳහන් පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට අවසර දිය යුතුය:—

“ග්ලෝබල් හ්‍යුමනිටේරියන් ෆවුන්ඩේෂන් සංස්ථාගත කිරීම සඳහා වූ පනත් කෙටුම්පතකි.”

5.

ගරු (වෛද්‍ය) තුසිතා විජේමාන්න මහත්මිය, — පනත් කෙටුම්පතක් ඉදිරිපත් කිරීමේ අවසරය (අංක 3), — පහත සඳහන් පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට අවසර දිය යුතුය:—

“සමස්ත ලංකා ඓතිහාසික දේවාලවල පාරම්පරික නිලධාරීන්ගේ සංගමය සංස්ථාගත කිරීම සඳහා වූ පනත් කෙටුම්පතකි.”

යෝජනා පිළිබඳ දැනුම්දීම සහ දිනට නියමිත කටයුතු

*1.

අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා, — අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අල්ලස් වැටලීම් අත්තිකාරම් ගිණුමේ සීමාවන් ප්‍රතිශෝධනය කිරීම - 2016 (විෂය අංක - 01002), — දහනව වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් සංශෝධිත ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41(ආ) ව්‍යවස්ථාවේ උපලේඛනයේ සඳහන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අල්ලස් වැටලීම් අත්තිකාරම් ගිණුමේ සීමාවන් ප්‍රතිශෝධනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමතිය ලබා දී ඇති හෙයින්ද;

ඒ අනුව, අල්ලස් වැටලීම්වල අල්ලස් වශයෙන් පරිහරණය කිරීමට අත්තිකාරම් ගෙවීම සඳහා ඇස්තමේන්තුවේ දැනට අනුමත සීමාවන් පහත පරිදි වන හෙයින්ද:—

උපරිම වියදම් සීමාව	-	රු. 150,000,000.00
අවම ලැබීම් සීමාව	-	රු. 5,000,000.00
උපරිම හර ශේෂ සීමාව	-	රු. 275,000,000.00;

2016 වර්ෂය සඳහා මෙම වැටලීම් ගිණුමේ අපේක්ෂිත ශේෂ පහත පරිදි වන හෙයින්ද:—

2016.01.01 දිනට හර ශේෂය	-	රු. 19,340,031.98
වර්ෂය සඳහා අපේක්ෂිත හර	-	රු. 150,000,000.00
වර්ෂය සඳහා අපේක්ෂිත බැර	-	රු. 1,700,000.00

2016.12.31 දිනට අපේක්ෂිත හර ශේෂය- රු. 167,640,031.98 ; සහ

පූර්ව වර්ෂයන්හිදී පවරන ලද නඩු අවසන් නොවීම හේතුවෙන් නඩු භාණ්ඩ වශයෙන් රඳවා මුදල් බැර කළ නොහැකි වීම මත ලැබීම් හි අඩු වීමක් සිදුව ඇති හෙයින්ද;

ඊට අනුකූලව, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අල්ලස් වැටලීම් අත්තිකාරම් ගිණුමේ අවම ලැබීම් සීමාව රු.5,000,000.00 සිට රු.1,500,000.00 දක්වා අඩු කිරීමට මෙම පාර්ලිමේන්තුව යෝජනා සම්මත කරයි.

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

*2.

අවලංගු කළ නොහැකි තෑගි ඔප්පු බලවත් අකෘතඥතාවය පදනම් කොටගෙන අවලංගු කිරීමේ පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම.

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

*3.

අධිකරණ අමාත්‍යතුමා සහ බුද්ධශාසන අමාත්‍යතුමා, — සාපරාධී කාරණාවලදී අන්‍යෝන්‍ය සහයෝගය ලබාදීම පනත යටතේ නියමය, — ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුව සහ යුක්රේනයේ ආණ්ඩුව අතර සාපරාධී කාරණාවලදී අන්‍යෝන්‍ය නෛතික සහයෝගය ලබාදීම පිළිබඳව ඇතිකර ගනු ලැබූ ගිවිසුම සම්බන්ධයෙන් 2002 අංක 25 දරන සාපරාධී කාරණාවලදී අන්‍යෝන්‍ය සහයෝගිතාව දැක්වීමේ පනතේ 2 වගන්තිය යටතේ අධිකරණ අමාත්‍යවරයා විසින් පනවනු ලැබූ, 2016 නොවැම්බර් 11 දිනැති අංක 1992/78 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2017.01.09 දින ඉදිරිපත් කරන ලද නියමය අනුමත කළ යුතු ය.

*4.

අධිකරණ අමාත්‍යතුමා සහ බුද්ධශාසන අමාත්‍යතුමා, — අපරාධ නඩු විධාන සංග්‍රහය (විශේෂ විධිවිධාන) පනත යටතේ නියමය, — 2013 අංක 2 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය (විශේෂ විධිවිධාන) පනතේ 7 (2) වගන්තිය යටතේ එකී පනතේ කාල සීමාව සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2017 ජනවාරි 18 දිනැති අංක 2002/28 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2017.02.07 දින ඉදිරිපත් කරන ලද නියමය අනුමත කළ යුතු ය.

*5.

ශ්‍රී ලංකා නිරසාර සංවර්ධන පනත් කෙටුම්පත — විවාදය කල් තබන ලද ප්‍රශ්නය (2017 මාර්තු 08) [1].

*6.

විදේශ කටයුතු අමාත්‍යතුමා, — තානාපති වරප්‍රසාද පනත යටතේ නියමය, — 1996 අංක 9 දරන තානාපති වරප්‍රසාද පනතේ 4 වැනි වගන්තිය යටතේ විදේශ කටයුතු අමාත්‍යවරයා විසින් සාදනු ලැබූ, 2016 ඔක්තෝබර් 05 දිනැති අංක 1987/23 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2016.11.19 දින ඉදිරිපත් කරන ලද නියමය අනුමත කළ යුතු ය.

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

*7.

කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යතුමා, — සමාගම් පනත සහ සමිති ආඥාපනත යටතේ නියෝග, — 2007 අංක 7 දරන සමාගම් පනතේ 477 වගන්තිය සමඟ කියවිය යුතු එකී පනතේ 527 වගන්තිය යටතේ සහ 2005 අංක 11 දරන සමිති ආඥාපනත (සංශෝධන) සමඟ කියවිය යුතු (123 අධිකාරය වූ) 1891 අංක 16 දරන සමිති ආඥාපනතේ 19 වගන්තිය යටතේ සමාගම් (ගාස්තු) සහ සමිති (ගාස්තු) සම්බන්ධයෙන් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2016 ඔක්තෝබර් 25 දිනැති අංක 1990/12 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2017.01.24 දින ඉදිරිපත් කරන ලද නියෝග අනුමත කළ යුතු ය.

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

*8.

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යතුමා, — ජාතික දුම්කොළ හා මද්‍යසාර අධිකාරිය පනත යටතේ නියෝග, — 2006 අංක 27 දරන ජාතික දුම්කොළ හා මද්‍යසාර අධිකාරිය පනතේ 33 වගන්තිය සමඟ කියවිය යුතු, 30 වගන්තිය යටතේ නියමිත ආකාරයේ දුම්කොළ නිෂ්පාදන සෑදීම හෝ අලෙවිය තහනම් කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2016 සැප්තැම්බර් 01 දිනැති අංක 1982/33 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ සහ 2016 දෙසැම්බර් 15 දිනැති අංක 1997/22 දරන සංශෝධන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2017.02.07 දින ඉදිරිපත් කරන ලද නියෝග අනුමත කළ යුතු ය.

*9.

ජාතික ගමනාගමන කොමිෂන් සභා (සංශෝධන) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම.

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

*10.

වරාය හා නාවික කටයුතු අමාත්‍යතුමා, — වෙළඳ නැව් පනත යටතේ නියෝග, — 1971 අංක 52 දරන වෙළඳ නැව් පනතේ 139 වගන්තිය සමඟ කියවිය යුතු එම පනතේ 321 වගන්තිය යටතේ බහාලුම් දළ ස්කන්ධ සත්‍යායන සම්බන්ධයෙන් වරාය හා නාවික කටයුතු අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2016 අගෝස්තු 11 දිනැති අංක 1979/30 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2017.02.21 දින ඉදිරිපත් කරන ලද නියෝග අනුමත කළ යුතු ය.

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

*11.

බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම්වලින් සියලු තැනැත්තන් ආරක්ෂා කිරීම් සඳහා වූ ජාත්‍යන්තර සම්මුති පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම.

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

*12.

සිවිල් නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම.

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

*13.

මුදල් අමාත්‍යතුමා, — සුරාබදු ආඥාපනත යටතේ නිවේදනය (අංක 1), — සුරාබදු ආඥාපනතේ (52 අධිකාරය වූ) 32 වගන්තිය යටතේ, ස්කෘතාර/ගුදම් පාලනය වන නියෝග සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2016 දෙසැම්බර් 09 දිනැති අංක 1996/52 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2017.03.07 දින ඉදිරිපත් කරන ලද නිවේදනය අනුමත කළ යුතු ය.

(අංක 991 දරන සුරාබදු නිවේදනය)

*14.

මුදල් අමාත්‍යතුමා, — සුරාබදු ආඥාපනත යටතේ නිවේදනය (අංක 2), — සුරාබදු ආඥාපනතේ (52 අධිකාරය වූ) 22(1) වගන්තිය යටතේ, බෝතල් කරන ලද රා සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2016 දෙසැම්බර් 20 දිනැති අංක 1998/6 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2017.03.07 දින ඉදිරිපත් කරන ලද නිවේදනය අනුමත කළ යුතු ය.

(අංක 993 දරන සුරාබදු නිවේදනය)

*15.

බෞද්ධ විහාර දේවාලගම් (සංශෝධන) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම.

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

*16.

ථේරවාදී භික්ෂු කතිකාවත් (ලියාපදිංචි කිරීමේ) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම.

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

*17.

අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා, — ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 108(1) ව්‍යවස්ථාව යටතේ අග්‍රවිනිශ්චයකාරවරයා, ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරයන්, අභියාචනාධිකරණයේ සභාපතිවරයා සහ අභියාචනාධිකරණ විනිශ්චයකාරවරයන් සඳහා වන වැටුප් සංශෝධනය කිරීම සඳහා වූ යෝජනාව, — දහනව වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් සංශෝධිත ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 108(1) ව්‍යවස්ථාව ප්‍රකාරව අග්‍රවිනිශ්චයකාරවරයා, ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරයන්, අභියාචනාධිකරණයේ සභාපතිවරයා සහ අභියාචනාධිකරණයේ විනිශ්චයකාරවරයන් සඳහා මාසික වැටුප් පාර්ලිමේන්තුව විසින් තීරණය කළ යුතු ය.

ඒ අනුව, අග්‍රවිනිශ්චයකාරවරයා, ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරයන්, අභියාචනාධිකරණයේ සභාපතිවරයා සහ අභියාචනාධිකරණයේ විනිශ්චයකාරවරයන්ගේ වැටුප් 2016.01.01 දින සිට 2020.01.01 දින දක්වා අදියර 05කින් ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කිරීමට යෝජනා ඉදිරිපත් කර ඇත.

එක් එක් තනතුරට අදාළ සම්පූර්ණ වැටුප් පරිමාණයන් පහත පරිදි වේ. (උපලේඛන I)

	සේවා කාණ්ඩය	වැටුප් කේතය	ආරම්භක පියවර	අවුරුදු ගණන	පළමු පියවර	උපරිමය
1	අභියාචනාධිකරණ විනිශ්චයකාරවරයන්	JS 3 - 2016	131,500	5	6,575	164,375
2	ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරයන්/ අභියාචනාධිකරණයේ සභාපතිවරයා	JS 4 - 2016	135,000	5	6,750	168,750
3	අග්‍රවිනිශ්චයකාරවරයා	JS 5 - 2016	145,000	5	7,250	181,250

තව වැටුප් පරිමාණයන් එක් එක් අදියරයන් යටතේ ක්‍රියාත්මක කිරීමට අදාළ වැටුප් පරිවර්තන වගු උපලේඛන II ලෙසද, වැටුප් පරිමාණයන් ක්‍රියාත්මක කිරීමට අදාළ උපදෙස් උපලේඛන III ලෙසද මේ සමඟ ඉදිරිපත් කරන අතර අග්‍රවිනිශ්චයකාරවරයා, ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරයන්, අභියාචනාධිකරණයේ සභාපතිවරයා සහ අභියාචනාධිකරණයේ විනිශ්චයකාරවරයන් සඳහා මෙම යෝජනාවෙන් නිශ්චය කරනු ලබන වැටුප් ක්‍රියාත්මක විය යුතු යැයි ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 108(1) ව්‍යවස්ථාව යටතේ මෙම පාර්ලිමේන්තුව මෙයින් නිශ්චය කරනු ලබයි.

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

උපලේඛන I

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 108(1) ව්‍යවස්ථාව ප්‍රකාරව අග්‍රවිනිශ්චයකාරවරයා, ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරයන්, අභියාචනාධිකරණයේ සභාපතිවරයා සහ අභියාචනාධිකරණයේ විනිශ්චයකාරවරයන් සඳහා වැටුප් ව්‍යුහය - 2016

සේවා කාණ්ඩය	වැටුප් කේතය	වැටුප් පරිමාණය (රු.)
ගරු අග්‍රවිනිශ්චයකාරවරයා	JS 5 - 2016	145,000 - 5 x 7,250 - 181,250
ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරයන්/ අභියාචනාධිකරණයේ සභාපතිවරයා	JS 4 - 2016	135,000 - 5 x 6,750 - 168,750
අභියාචනාධිකරණයේ විනිශ්චයකාරවරයන්	JS 3 - 2016	131,500 - 5 x 6,575 - 164,375

අ/ක

ජාතික වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාව

(12)

වැටුප් පරිමාණයන්

වැටුප් පරිමාණයන්හි එක් එක් තීරුව මගින් දැක්වෙන තොරතුරු මෙසේය.

- 1 තීරුව - අවුරුදු ගණන
2 තීරුව - සේවා කාලය
3 තීරුව - ශ්‍රේණිය
4 තීරුව - පත්වීමේදී සහ උසස් වීම ලැබුවේ නම්, ලැබෙන වැටුප් තලය

සේවා ගණය			අභියාචනාධිකරණයේ විනිශ්චයකාරවරයන්	ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරයන්/ අභියාචනාධිකරණයේ සභාපතිවරයා	අග්‍රවිනිශ්චයකාරවරයා
වැටුප් කේත අංකය			JS 3 - 2016	JS 4 - 2016	JS 5 - 2016
1	2	3	4	4	4
			6,575	6,750	7,250
			5	5	5
1			131,500	135,000	145,000
2			138,075	141,750	152,250
3			144,650	148,500	159,500
4			151,225	155,250	166,750
5			157,800	162,000	174,000
6			164,375	168,750	181,250

අ/ක

ජාතික වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාව

වැටුප් පරිවර්තන වගු

JS 3 – 2016

උපලේඛන II

වැටුප් පියවර	2015.12.31 දිනට		2016.01.01 දිනට		2017.01.01 දිනට		2018.01.01 දිනට		2019.01.01 දිනට		2020.01.01 දිනට	
	මූලික වැටුප (රු.)	දළ වැටුප (රු.)	මූලික වැටුප (රු.)	ගැලපුම් අමතාව (රු.)	මූලික වැටුප (රු.)	ගැලපුම් අමතාව (රු.)	මූලික වැටුප (රු.)	ගැලපුම් අමතාව (රු.)	මූලික වැටුප (රු.)	ගැලපුම් අමතාව (රු.)	මූලික වැටුප (රු.)	ගැලපුම් අමතාව (රු.)
1	63,500	85,525	77,100	8,425	90,700	-	104,300	-	117,900	-	131,500	-
2	66,675	89,176	80,955	8,221	95,235	-	109,515	-	123,795	-	138,075	-
3	69,850	92,828	84,810	8,018	99,770	-	114,730	-	129,690	-	144,650	-
4	73,025	96,479	88,665	7,814	104,305	-	119,945	-	135,585	-	151,225	-
5	76,200	100,130	92,520	7,610	108,840	-	125,160	-	141,480	-	157,800	-
6	79,375	103,781	96,375	7,406	113,375	-	130,375	-	147,375	-	164,375	-

අ/ක

ජාතික වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාව

JS 4 – 2016

වැටුප් පියවර	2015.12.31 දිනට		2016.01.01 දිනට		2017.01.01 දිනට		2018.01.01 දිනට		2019.01.01 දිනට		2020.01.01 දිනට	
	මූලික වැටුප් (රු.)	දළ වැටුප් (රු.)	මූලික වැටුප් (රු.)	ගැලපුම් දීමනාව (රු.)	මූලික වැටුප් (රු.)	ගැලපුම් දීමනාව (රු.)	මූලික වැටුප් (රු.)	ගැලපුම් දීමනාව (රු.)	මූලික වැටුප් (රු.)	ගැලපුම් දීමනාව (රු.)	මූලික වැටුප් (රු.)	ගැලපුම් දීමනාව (රු.)
1	65,000	87,250	79,000	8,250	93,000	-	107,000	-	121,000	-	135,000	-
2	68,250	90,988	82,950	8,038	97,650	-	112,350	-	127,050	-	141,750	-
3	71,500	94,725	86,900	7,825	102,300	-	117,700	-	133,100	-	148,500	-
4	74,750	98,463	90,850	7,613	106,950	-	123,050	-	139,150	-	155,250	-
5	78,000	102,200	94,800	7,400	111,600	-	128,400	-	145,200	-	162,000	-
6	81,250	105,938	98,750	7,188	116,250	-	133,750	-	151,250	-	168,750	-

(14)

අ/ක

ජාතික වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාව

JS 5 – 2016

වැටුප් පිණිස	2015.12.31 දිනට		2016.01.01 දිනට		2017.01.01 දිනට		2018.01.01 දිනට		2019.01.01 දිනට		2020.01.01 දිනට	
	මුලික වැටුප (රු.)	දළ වැටුප (රු.)	මුලික වැටුප (රු.)	ගැලපුම් අමතර (රු.)	මුලික වැටුප (රු.)	ගැලපුම් අමතර (රු.)	මුලික වැටුප (රු.)	ගැලපුම් අමතර (රු.)	මුලික වැටුප (රු.)	ගැලපුම් අමතර (රු.)	මුලික වැටුප (රු.)	ගැලපුම් අමතර (රු.)
1	70,000	93,000	85,000	8,000	100,000	-	115,000	-	130,000	-	145,000	-
2	73,500	97,025	89,250	7,775	105,000	-	120,750	-	136,500	-	152,250	-
3	77,000	101,050	93,500	7,550	110,000	-	126,500	-	143,000	-	159,500	-
4	80,500	105,075	97,750	7,325	115,000	-	132,250	-	149,500	-	166,750	-
5	84,000	109,100	102,000	7,100	120,000	-	138,000	-	156,000	-	174,000	-
6	87,500	113,125	106,250	6,875	125,000	-	143,750	-	162,500	-	181,250	-

අ/ක

ජාතික වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාව

වැටුප් පරිවර්තන ආදර්ශ ලිපිය

මගේ අංකය:

දිනය:

නම:

තනතුර:

කළමනාකරණ සේවා වක්‍රලේඛ..... අනුව 2016.01.01 දිනට

වැටුප් පරිවර්තනය කිරීම

යටෝක්ත වක්‍රලේඛය පරිදි ඔබගේ වැටුප 2016.01.01 දිනට පහත සඳහන් පරිදි පරිවර්තනය කරනු ලැබේ.

1. රාජ්‍ය පරිපාලන වක්‍රලේඛ 6/2006 වර්ගීකරණය අනුව 2015.12.31 දිනට අදාළ

- | | | |
|-----|-----------------------------|-------|
| (අ) | සේවා ගණය | : |
| (ආ) | වැටුප් කේතය | : |
| (ඇ) | වැටුප් පරිමාණය | : |
| (ඈ) | වැටුප් පියවර | : |
| (ඉ) | වැටුප් තලය | : රු. |
| (ඊ) | අවසාන වැටුප් වර්ධකය ලද දිනය | : |

2. කළමනාකරණ සේවා වක්‍රලේඛ..... වර්ගීකරණය අනුව 2016.01.01 දිනට උපලේඛන I අනුව

- | | | |
|-----|----------------|-------|
| (අ) | සේවා ගණය | : |
| (ආ) | වැටුප් කේතය | : |
| (ඇ) | වැටුප් පරිමාණය | : |
| (ඈ) | වැටුප් පියවර | : |
| (ඉ) | වැටුප් තලය | : රු. |

3. උපලේඛන II අනුව 2016.01.01 දින සිට ගෙවිය යුතු වැටුප

- | | | |
|-----|-------------------------|-------|
| (අ) | මූලික වැටුප | : රු. |
| (ආ) | වැටුපෙහි ගැලපුම් දීමනාව | : රු. |

4. සාමාන්‍ය වර්ගීකරණයකින් හෝ ගණනය කිරීමකින් හෝ වෙනත් වරදක් හේතුවෙන් හෝ වැඩිපුර ගෙවීමක් සිදුවී ඇති බව අනාවරණය වුවහොත් එම මුදල් ආපසු අයකිරීමට යටත් වන බවද දන්වමි.

සකස් කළේ: අත්සන: පරීක්ෂා කළේ: අත්සන:

නම:

නම:

තනතුර:

තනතුර:

දිනය:

දිනය:

අනුමත කළේ: අත්සන:

නම:

තනතුර:

දිනය:

නිල මුද්‍රාව:

පිටපත්: 1.

2.

වැටුප් පරිවර්තන ආදර්ශ ලිපිය

මගේ අංකය:

දිනය:

නම:

තනතුර:

කළමනාකරණ සේවා චක්‍රලේඛ..... අනුව 2017.01.01 දිනට

වැටුප් පරිවර්තනය කිරීම

යථෝක්ත චක්‍රලේඛය පරිදි ඔබගේ වැටුප 2017.01.01 දිනට පහත සඳහන් පරිදි පරිවර්තනය කරනු ලැබේ.

1. කළමනාකරණ සේවා චක්‍රලේඛ..... වර්ගීකරණය අනුව 2016. 12. 31 දිනට අදාළ

- | | | |
|-----|--------------------------------|-------|
| (අ) | සේවා ගණය | : |
| (ආ) | වැටුප් කේතය | : |
| (ඇ) | වැටුප් පරිමාණය | : |
| (ඈ) | උපලේඛන I අනුව අනුරූපී වැටුප | : |
| (ඉ) | උපලේඛන II අනුව ලද වැටුප් පියවර | : |
| (ඊ) | උපලේඛන II අනුව ලද වැටුප් තලය | : රු. |
| (උ) | අවසාන වැටුප් වර්ධකය ලද දිනය | : |

2. උපලේඛන II අනුව 2017.01.01 දින සිට ගෙවිය යුතු වැටුප: රු.

3. සාවද්‍ය වර්ගීකරණයකින් හෝ ගණනය කිරීමකින් හෝ වෙනත් වරදක් හේතුවෙන් හෝ වැඩිපුර ගෙවීමක් සිදුවී ඇති බව අනාවරණය වුවහොත් එම මුදල් ආපසු අයකිරීමට යටත් වන බවද දන්වමි.

සකස් කළේ: අත්සන: පරීක්ෂා කළේ: අත්සන:

නම:

නම:

තනතුර:

තනතුර:

දිනය:

දිනය:

අනුමත කළේ: අත්සන:

නම:

තනතුර:

දිනය:

නිල මුද්‍රාව:

පිටපත්: 1.

2.

වැටුප් පරිවර්තන ආදර්ශ ලිපිය

මගේ අංකය:

දිනය:

නම:

තනතුර:

කළමනාකරණ සේවා වක්‍රලේඛ..... අනුව 2018.01.01 දිනට

වැටුප් පරිවර්තනය කිරීම

යථෝක්ත වක්‍රලේඛය පරිදි ඔබගේ වැටුප 2018.01.01 දිනට පහත සඳහන් පරිදි පරිවර්තනය කරනු ලැබේ.

1. කළමනාකරණ සේවා වක්‍රලේඛ..... වර්ගීකරණය අනුව 2017.12.31 දිනට අදාළ

- | | | |
|-----|--------------------------------|-------|
| (අ) | සේවා ගණය | : |
| (ආ) | වැටුප් කේතය | : |
| (ඇ) | වැටුප් පරිමාණය | : |
| (ඈ) | උපලේඛන I අනුව අනුරූපී වැටුප | : |
| (ඉ) | උපලේඛන II අනුව ලද වැටුප් පියවර | : |
| (ඊ) | උපලේඛන II අනුව ලද වැටුප් තලය | : රු. |
| (උ) | අවසාන වැටුප් වර්ධකය ලද දිනය | : |

2. උපලේඛන II අනුව 2018.01.01 දින සිට ගෙවිය යුතු වැටුප: රු.

3. සාවද්‍ය වර්ගීකරණයකින් හෝ ගණනය කිරීමකින් හෝ වෙනත් වරදක් හේතුවෙන් හෝ වැඩිපුර ගෙවීමක් සිදුවී ඇති බව අනාවරණය වුවහොත් එම මුදල් ආපසු අයකිරීමට යටත් වන බවද දන්වමි.

සකස් කළේ:	අත්සන:	පරීක්ෂා කළේ:	අත්සන:
	නම:		නම:
	තනතුර:		තනතුර:
	දිනය:		දිනය:

අනුමත කළේ: අත්සන:
නම:
තනතුර:
දිනය:
නිල මුද්‍රාව:

පිටපත්: 1.
2.

වැටුප් පරිවර්තන ආදර්ශ ලිපිය

මගේ අංකය:

දිනය:

නම:

තනතුර:

කළමනාකරණ සේවා වක්‍රලේඛ..... අනුව 2019.01.01 දිනට

වැටුප් පරිවර්තනය කිරීම

යටිත්ත වක්‍රලේඛය පරිදි ඔබගේ වැටුප 2019.01.01 දිනට පහත සඳහන් පරිදි පරිවර්තනය කරනු ලැබේ.

1. කළමනාකරණ සේවා වක්‍රලේඛ..... වර්ගීකරණය අනුව 2018.12.31 දිනට අදාළ

- | | | |
|-----|--------------------------------|-------|
| (අ) | සේවා ගණය | : |
| (ආ) | වැටුප් කේතය | : |
| (ඇ) | වැටුප් පරිමාණය | : |
| (ඈ) | උපලේඛන I අනුව අනුරූප වැටුප | : |
| (ඉ) | උපලේඛන II අනුව ලද වැටුප් පියවර | : |
| (ඊ) | උපලේඛන II අනුව ලද වැටුප් කලය | : රු. |
| (උ) | අවසාන වැටුප් වර්ධකය ලද දිනය | : |

2. උපලේඛන II අනුව 2019.01.01 දින සිට ගෙවිය යුතු වැටුප: රු.

3. සාවද්‍ය වර්ගීකරණයකින් හෝ ගණනය කිරීමකින් හෝ වෙනත් වරදක් හේතුවෙන් හෝ වැඩිපුර ගෙවීමක් සිදුවී ඇති බව අනාවරණය වුවහොත් එම මුදල් ආපසු අයකිරීමට යටත් වන බවද දන්වමි.

සකස් කළේ: අත්සන: පරීක්ෂා කළේ: අත්සන:

නම:

නම:

තනතුර:

තනතුර:

දිනය:

දිනය:

අනුමත කළේ: අත්සන:

නම:

තනතුර:

දිනය:

නිල මුද්‍රාව:

පිටපත්: 1.

2.

වැටුප් පරිවර්තන ආදර්ශ ලිපිය

මගේ අංකය:

දිනය:

නම:

තනතුර:

කළමනාකරණ සේවා චක්‍රලේඛ..... අනුව 2020.01.01 දිනට

වැටුප් පරිවර්තනය කිරීම

යථෝක්ත චක්‍රලේඛය පරිදි ඔබගේ වැටුප 2020.01.01 දිනට පහත සඳහන් පරිදි පරිවර්තනය කරනු ලැබේ.

1. කළමනාකරණ සේවා චක්‍රලේඛ..... වර්ගීකරණය අනුව 2019.12.31 දිනට අදාළ

- | | | |
|-----|--------------------------------|-------|
| (අ) | සේවා ගණය | : |
| (ආ) | වැටුප් කේතය | : |
| (ඇ) | වැටුප් පරිමාණය | : |
| (ඈ) | උපලේඛන I අනුව අනුරූපී වැටුප | : |
| (ඉ) | උපලේඛන II අනුව ලද වැටුප් පියවර | : |
| (ඊ) | උපලේඛන II අනුව ලද වැටුප් තලය | : රු. |
| (උ) | අවසාන වැටුප් වර්ධකය ලද දිනය | : |

2. උපලේඛන II අනුව 2020.01.01 දින සිට ගෙවිය යුතු වැටුප: රු.

3. සාමාන්‍ය වර්ගීකරණයකින් හෝ ගණනය කිරීමකින් හෝ වෙනත් වරදක් හේතුවෙන් හෝ වැඩිපුර ගෙවීමක් සිදුවී ඇති බව අනාවරණය වුවහොත් එම මුදල් ආපසු අයකිරීමට යටත් වන බවද දන්වමි.

සකස් කළේ: අත්සන: පරීක්ෂා කළේ: අත්සන:

නම:

නම:

තනතුර:

තනතුර:

දිනය:

දිනය:

අනුමත කළේ: අත්සන:

නම:

තනතුර:

දිනය:

නිල මුද්‍රාව:

පිටපත්: 1.

2.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 108(1) ව්‍යවස්ථාව ප්‍රකාරව අග්‍රවිනිශ්චයකාරවරයා, ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරයන්, අභියාචනාධිකරණයේ සභාපතිවරයා සහ අභියාචනාධිකරණයේ විනිශ්චයකාරවරයන් සඳහා වැටුප් ව්‍යුහය - 2016

2006.04.25 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 06/2006 සහ ඊට සංශෝධන වශයෙන් නිකුත් කරන ලද රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ විධිවිධාන යටතේ අග්‍රවිනිශ්චයකාරවරයා, ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරයන්, අභියාචනාධිකරණයේ සභාපතිවරයා සහ අභියාචනාධිකරණයේ විනිශ්චයකාරවරයන් සඳහා ක්‍රියාත්මක වන වැටුප් පරිමාණයන් වෙනුවට මෙම චක්‍රලේඛයේ උපලේඛන I හි සඳහන් නව වැටුප් පරිමාණයන් 2016.01.01 දින සිට අදියර 05කින් උපලේඛන II හි සඳහන් පරිදි ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇත.

02. නව වැටුප් ව්‍යුහය තුළ පහත සඳහන් දීමනා අන්තර්ගත කර ඇත.

- (i) 2011.12.12 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 31/2011 සහ 2012.12.31 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 18/2012 අනුව ගෙවනු ලබන විශ්‍රාම වැටුපට හිමිකම් රහිත විශේෂ දීමනාව.
- (ii) 2014.11.12 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 24/2014, 2014.12.31 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 24/2014(1) සහ 2015.02.11 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 05/2015 අනුව මාසිකව ගෙවනු ලබන රු.10,000 ක් වන අන්තර් දීමනාව.

03. වැටුප් පරිවර්තනය

- 03.1 දැනට පවතින වැටුප් පරිමාණයන්හි සිට නව වැටුප් පරිමාණයන්ට වැටුප් පරිවර්තනය කිරීම පියවරට පියවර තැබීමේ ක්‍රමය යටතේ සිදු කළ යුතුය. එහෙත් මෙම වැටුප් සංශෝධනය අදියර 05ක් යටතේ සිදු කරන බැවින් උපලේඛන II හි සඳහන් පරිවර්තන වගුව අනුව වැටුප් පරිවර්තනය කළ යුතුය.
- 03.2 වැටුප් පරිවර්තන සැකසීමේ පහසුව සඳහා උපලේඛන I හි සඳහන් සෑම වැටුප් පරිමාණයක් සඳහාම වෙන් වෙන් වශයෙන් පරිවර්තන වගු උපලේඛන II හි දක්වා ඇත.
- 03.3 වැටුප් පරිවර්තනය කිරීමේ දී 2015.12.31 දිනට පවත්නා වැටුප් ව්‍යුහය යටතේ අදාළ වන වැටුප් කේතය පළමුව හඳුනා ගත යුතුය. ඒ අනුව මෙම චක්‍රලේඛයේ උපලේඛන I හි සඳහන් අනුරූපී වැටුප් කේතය සහ ඊට අදාළ උපලේඛන II හි සඳහන් පරිවර්තන වගුව තෝරාගත යුතු ය. රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 06/2006 හි සඳහන් වැටුප් කේතයන්ට අනුරූපී මෙම චක්‍රලේඛය යටතේ වන නව වැටුප් කේතයන් පහත පරිදි වේ.

රා. ප. ව. 06/2006 අනුව වැටුප් කේතය	නව වැටුප් කේතය
SF. 4 - 2006	JS. 5 - 2016
SF. 2 - 2006	JS. 4 - 2016
SF. 1 - 2006	JS. 3 - 2016

- 03.4 නියමිත පරිවර්තන වගුව අනුව 2015.12.31 දිනට අදාළ වූ වැටුප් පියවරට අනුරූපී 2016.01.01 දිනට නියමිත වැටුප් පියවර අනුව අදාළ වන වැටුප් තලයෙහි පිහිටුවිය යුතුය. මේ සඳහා මෙම චක්‍රලේඛයේ ඇමුණුම I වශයෙන් ඇති වැටුප් පරිවර්තන ආකෘතිය උපයෝගී කර ගත යුතුය.
- 03.5 ඉහත 03.4 හි අනුගමනය කළ ක්‍රමවේදය අනුවම 2017.01.01, 2018.01.01, 2019.01.01 සහ 2020.01.01 යන දිනයන්හි දී එළඹෙන වැටුප් පරිවර්තනයන් ද සිදුකළ යුතුය. මේ සඳහා උපලේඛන II හි එක් එක් වර්ෂය යටතේ සඳහන් කර ඇති වැටුප් තලයන් අදාළ කරගත යුතුය. මෙම පරිවර්තනය සඳහා එක් එක් වර්ෂය වෙනුවෙන් ඇමුණුම II, III, IV සහ V වශයෙන් ඇති වැටුප් පරිවර්තන ආකෘති උපයෝගී කර ගත යුතුය.

04. වැටුප් වර්ධකය ගණනය කිරීම

- 04.1 වැටුප් පරිමාණය තුළ වැටුප් වර්ධක ගණනය කිරීම
- 2016.01.01 දින සිට 2016.12.31 දක්වා වූ කාලය තුළ වැටුප් වර්ධකය උපයා ගන්නා අවස්ථාවේ දී ඉහත 03.4 හි පිහිටුවන ලද වැටුප් තලයට ආසන්න ඉහළ වැටුප් තලයේ පිහිටුවිය යුතුය. ඒ අනුව 2016 වර්ෂයට නියමිත වැටුප් වර්ධකයේ වටිනාකම ලෙස සැලකිය යුත්තේ අදාළ වැටුප් තලයන් දෙක අතර වෙනස වේ.
- 04.2 වැටුප් පරිමාණයේ උපරිමයෙන් ඔබ්බට වැටුප් වර්ධක ලබාදීම.
- (අ) වැටුප් පරිමාණයක උපරිමයට පැමිණ ඇති විට 2016.01.01 දින සිට අදාළ විය යුතු වැටුප් තලය තීරණය කිරීම සඳහා උපලේඛන II හි අදාළ වැටුප් පරිවර්තන වගුවෙහි නියමිත තීරුවෙහි වැටුප් පරිමාණයේ අවසානයට ඇති වැටුප් තල දෙක අතර වෙනස වැටුප් වර්ධකය ලෙස සලකා වැටුප් පියවර ගණනය කළ යුතුය.
- (ආ) 2016.01.01 දිනෙන් පසුව වැටුප් පරිමාණයක උපරිමය ඉක්මවා වැටුප් වර්ධක උපයාගන්නා අවස්ථාවක දී ද ඉහත (අ) හි පරිදි අදාළ වැටුප් පියවර ගණනය කළ යුතුය.

05. දළ වැටුපෙහි ගැලපුම් දීමනාව

- 05.1 මූලික වැටුපට අමතරව ඉහත 02 ඡේදයෙහි සඳහන් දීමනා සමඟ 2015.12.31 දිනට ලද දළ වැටුප සහ මෙම චක්‍රලේඛයේ උපලේඛන II හි සඳහන් එක් එක් වර්ෂයට අදාළ මූලික වැටුප අතර වෙනස දළ වැටුපෙහි ගැලපුම් දීමනාවක් ලෙස ගණනය කොට එහි ඇතුළත් කර ඇත. ඒ අනුව එක් එක් වර්ෂය සඳහා නියමිත මූලික වැටුපට අමතරව ඊට අනුරූපී ගැලපුම් දීමනාව ද ගෙවිය යුතුය. මෙම ගැලපුම් දීමනාව මෙහි පහත 16 හි සඳහන් කාර්යය හැර වෙනත් කිසිදු කාර්යයක් සඳහා වැටුපෙහි කොටසක් වශයෙන් නොසැලකිය යුතුය.
- 05.2 ඉහත 04.2 හි පරිදි උපරිමයෙන් ඔබ්බට වැටුප් පියවර ගණනය කළ අවස්ථාවකදී එම පියවරට අදාළ දළ වැටුපෙහි ගැලපුම් දීමනාව ද ගෙවිය යුතුය. මේ සඳහා පළමුව 2015.12.31 දිනට රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 06/2006 හෝ ඊට සංශෝධන වශයෙන් නිකුත් කර ඇති චක්‍රලේඛ යටතේ ලැබූ වැටුප් තලය හා මෙම චක්‍රලේඛයේ දෙවන ඡේදයේ සඳහන් චක්‍රලේඛ යටතේ හිමි දීමනාවන් පමණක් ඇතුළත් දළ වැටුප ගණනය කළ යුතුය. එම වැටුප හා ඉහත 04.2 යටතේ ගණනය කරන ලද වැටුප් තලය අතර මූල්‍යමය අවාසියක් වන්නේ නම්, එම අගය දළ වැටුපෙහි ගැලපුම් දීමනාවක් වශයෙන් නියමිත වැටුප් තලය සමඟ ගෙවිය යුතුය.

06. උසස්වීමක දී වැටුප් පරිවර්තනය කිරීම.

මෙම අදියර ක්‍රමය යටතේ වැටුප් පරිවර්තනය සිදු කරනු ලබන කාල සීමාව තුළ (2016.01.01 සිට 2020.01.01 දක්වා) උසස්වීම් ලබන අවස්ථාවකදී එම උසස්වීම්වලට අදාළ වැටුප් පරිවර්තනයන්හිදී අදාළ කර ගත යුත්තේ උපලේඛන II හි සඳහන් එම උසස්වීම් ක්‍රියාත්මක වන වර්ෂයට අදාළ තීරුවෙහි දැක්වෙන වැටුප් තලයන් වේ.

07. අනෙකුත් දීමනා

07.1 මෙම චක්‍රලේඛයේ දෙවන ඡේදයෙහි සඳහන් කර ඇති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ මගින් ලබා දී ඇති දීමනා අන්තර්ගත කරමින් නව වැටුප් ව්‍යුහය සකස් කර ඇති බැවින් 2016.01.01 දින සිට එම දීමනා ගෙවීම නතර කළ යුතුය.

07.2 අංක 37/2013 හා 2013.12.31 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය අනුව ගෙවනු ලබන මසකට රු.7,800 ක් වන ජීවන වියදම් දීමනාව තවදුරටත් ගෙවිය යුතුය.

08. විශ්‍රාම වැටුප්

08.1 මෙම චක්‍රලේඛයේ වැටුප් ව්‍යුහය මත 2016.01.01 දිනෙන් පසු විශ්‍රාම ලබන්නන් සඳහා විශ්‍රාම වැටුප ගණනය කිරීමේදී අදාළ කරගත යුත්තේ උපලේඛන II හි සඳහන් පරිදි අවසානවරට ලද වැටුප් පියවර විය යුතුය.

08.2 උපලේඛන I හි සඳහන් වැටුප් පරිමාණයන් 2020.01.01 දින සිට සම්පූර්ණ වශයෙන් ක්‍රියාත්මකවීමත් සමඟම 2016.01.01 දින සේවයේ සිට ඉන්පසුව විශ්‍රාම ලැබුවන්ගේ විශ්‍රාම වැටුප ද ඒ අනුව සංශෝධනය කරනු ලබන අතර ඒ සම්බන්ධ උපදෙස් පසුව නිකුත් කරනු ලැබේ. 2016.01.01 දින සිට 2019.12.31 දක්වා අතර කාලය තුළ දී විශ්‍රාම වැටුප් සංශෝධනයන් සිදු කරනු නොලැබේ.

08.3 අංක 05/2015 දරන 2015.02.11 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය අනුව විශ්‍රාමිකයන් සඳහා ගෙවනු ලබන මසකට රු.3,500 ක් වන අන්තර් දීමනාව මෙම චක්‍රලේඛය යටතේ 2016.01.01 දිනෙන් පසු විශ්‍රාම ගනු ලබන්නන් සඳහා නොගෙවිය යුතුය. එහෙත් අංක 37/2013 සහ 2013.12.31 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය අනුව විශ්‍රාමිකයන් සඳහා ගෙවනු ලබන මසකට රු.3,525 ක් වන ජීවන වියදම් දීමනාව ගෙවිය යුතුය.

09. වැටුපෙහි ප්‍රතිශතයක් වශයෙන් ගෙවනු ලබන දීමනා

වැටුපෙහි ප්‍රතිශතයක් වශයෙන් ගෙවනු ලබන දීමනා 2015.12.31 දිනට පැවති මූල්‍යමය අගයට සීමා කළ යුතුය. 2016.01.01 දිනට පසු මෙම චක්‍රලේඛය මගින් ආවරණය වන තනතුරකට පත්කරනු ලබන විටක මෙම දීමනාව ගණනය කිරීම සඳහා එම තනතුරට 2015.12.31 දිනට හිමිව තිබූ වැටුප පදනම් කරගත යුතුය.

10. පත්වීම් ලිපිවල වැටුප් පරිමාණය සඳහන් කිරීම

මෙම චක්‍රලේඛයේ සඳහන් වැටුප් ව්‍යුහය පූර්ණ වශයෙන් ක්‍රියාත්මක වන 2020.01.01 දින දක්වා සිදු කරනු ලබන බඳවාගැනීම් / උසස් කිරීම් වලදී නිකුත් කරනු ලබන පත්වීම් ලිපිවල වැටුප් පරිමාණය සඳහන් කිරීමේදී උපලේඛන I හි සඳහන් නියමිත වැටුප් පරිමාණය අදාළ කරගත යුතුය. එහෙත් ගෙවීම් සිදුකළ යුත්තේ උපලේඛන II හි සඳහන් පරිදි විය යුතු බැවින් ඒ බැව් ද එම පත්වීම් ලිපිවල සඳහන් කළ යුතුය.

11. තනතුරු / සේවා වර්ගීකරණය

අධිකරණ නිලධාරීන් 2016.02.25 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 03/2016 හි උපලේඛන III හි තනතුරු වර්ගීකරණය අනුව ජ්‍යෙෂ්ඨ මට්ටමට සමාන වන අතර මාණ්ඩලික නිලධාරීන් ලෙස සැලකේ.

12. වැන්දඹු / වැන්දඹු පුරුෂ හා අනන්දරු විශ්‍රාම වැටුප් සඳහා දායක මුදල්

වැන්දඹු / වැන්දඹු පුරුෂ හා අනන්දරු විශ්‍රාම වැටුප් සඳහා දායක මුදල් අයකිරීමේ ප්‍රතිශතය 7%ක් වශයෙන් තවදුරටත් නොවෙනස්ව ක්‍රියාත්මක විය යුතු අතර මේ සඳහා උපලේඛන II හි ඒ ඒ වර්ෂය යටතේ සඳහන් මූලික වැටුප අදාළ කරගත යුතුය.

13. වැටුප් වර්ධක දිනය

මෙම වැටුප් සංශෝධනය හේතුවෙන් වැටුප් වර්ධක දිනයෙහි වෙනසක් සිදු නොවේ.

14. වැටුප් පරිමාණයක උපරිමයෙන් ඔබ්බට වැටුප් වර්ධක ගෙවීම

වැටුප් පරිමාණයක උපරිමයට පැමිණි නිලධාරීන්ට ඔවුන් විශ්‍රාම යන දින තෙක් හෝ වෙනත් වැටුප් පරිමාණයක් අදාළවන වෙනත් තනතුරට පත්වන / උසස්වන තුරු තවදුරටත් වැටුප් වර්ධකය ලබාදිය හැකිය.

15. සංයුක්ත දීමනාව

සංයුක්ත දීමනාව රු. 500 ක් වේ.

16. ණය / අත්තිකාරම් ලබා දීමේ දී මාසික අඩු කිරීම්වල එකතුවේ සීමාව

ණය අත්තිකාරම් ලබා ගැනීමේ දී සලකා බලනු ලබන 40% සීමාව ගණනය කිරීමේදී උපලේඛන II හි සඳහන් එදිනට අදාළ මූලික වැටුප් හා ගැලපීමේ දීමනාවද අදාළ කරගත යුතුය.

17. පොදු උපදෙස්

මෙම චක්‍රලේඛය අනුව 2016.01.01 දිනට හිමි විය යුතු වැටුප් තීරණය කිරීමේදී 2006.01.01 දින හෝ එදිනට පසුව සිදු කළ වැටුප් සංශෝධන අනුව වැටුප් සැකසීම සහ අදාළ වැටුප් පරිවර්තන නිවැරදිව සිදු කර ඇති බවට අදාළ බලධරයන් තහවුරු කර ගත යුතුය.

18. වැඩිපුර ගෙවීම්

මෙම උපදෙස් වැරදි ලෙස නිර්වචනය කිරීම හේතුවෙන් හෝ ලියවිලිවල වැරදීමක් හේතුවෙන් හෝ ගණනය කිරීමේදී ඇතිවන වැරදීමක් හේතුවෙන් හෝ වෙනත් වැරදීමක් හේතුවෙන් හෝ කිසියම් නිලධාරියෙකුට වැඩිපුර මුදලක් ගෙවා ඇත්නම්, එවැනි වැඩිපුර ගෙවා ඇති මුදල් ආපසු ගෙවීමට එම නිලධාරියා බැඳී සිටී.

19. පැහැදිලි කර ගැනීම් හා වැඩිදුර උපදෙස්

මෙම චක්‍රලේඛයේ විධිවිධාන පිළිබඳව පැහැදිලි කිරීම් හා වැඩිදුර උපදෙස් අපේක්ෂා කරන්නේ නම්, එවැනි ඉල්ලීම්, භාණ්ඩාගාරයේ ලේකම්, මහා භාණ්ඩාගාරය, මුදල් අමාත්‍යාංශය, කොළඹ 01 වෙත යොමු කළ යුතුය.

*18.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ යෝජනාව,— විවාදය කල් තබන ලද ප්‍රශ්නය (2016 ජුනි 22),— “ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 104ආ (5)(අ) ව්‍යවස්ථාවේ විධිවිධාන ප්‍රකාරව මැතිවරණ කොමිෂන් සභාව විසින් 2016 පෙබරවාරි 25 දිනැති අංක 1955/19 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2016.05.06 දින ඉදිරිපත් කරන ලද, ජනමතවිචාරණයකදී හෝ ඡන්ද විමසීමකට අදාළ කාලසීමාව තුළ විද්‍යුත් හා මුද්‍රිත ජනමාධ්‍ය විසින් පිළිපැදිය යුතු උපමාන හෙවත් මාර්ගෝපදේශ/ මෙහෙයුම් ප්‍රතිපත්ති අනුමත කළ යුතු ය.” යනුවෙන් යෝජනා කරන ලදින්, ප්‍රශ්නය සභාභිමුඛ කරන ලදී.

19.

ශ්‍රී ලංකා සේවා පිරිස් කළමනාකරණ ආයතනය (සංශෝධන) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම.

20.

ළමා පුනරුත්ථාපන කේන්ද්‍රය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම.

21.

ශ්‍රී ලංකා එක්සත් ක්‍රිස්තියානි සහෝදරත්වය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම.

22.

ශ්‍රී ලංකා කාන්තා සම්මේලනය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම.

23.

මොනරාගල දිස්ත්‍රික් කාන්තා මහා සංගමය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම.

* සලකුණෙන් හඳුන්වනු ලබන්නේ ආණ්ඩුවේ කටයුතු ය.

[1]

“පනත් කෙටුම්පත දැන් දෙවැනි වර කියවිය යුතුය” යනුවෙන් යෝජනා කරන ලදින්, ප්‍රශ්නය සභාභිමුඛ කරන ලදී.